

[03] වෘත්තීය මානසික සෞඛ්‍ය ගැටලු

**නුවන් වන්දුරත්න, මධුජිකා කල්පනී, වතුරි නිරුෂිකා, නදිඡා නවරත්න,
යොංදා ගියන්ති, පියුම් කුමාරි**

1. ගැඳීන්වීම

මිනිසාගේ ජ්විතය යහපත් හා අලංකාර වනු පිණිස කායික හා මානසික ජ්විතය ද යහපත් විය යුතු බව අප අනිවාර්යයෙන්ම දැන්නා කරුණක් බව සැබැයු. ඒ නිසාවෙන් මානසික සෞඛ්‍ය යහපත් කරගැනීමට මිනිසා ලොකික ජ්විතයේ විවිධ ක්‍රියාකාරකම් තුළ නිරත වේ. කායික සෞඛ්‍ය අයහපත් කළ අප නිසැකව ම අප්‍රාණිකත්වයට හා දුර්වලතාවයට පත් වේ. එසේම මෙහෙම මෙහෙම ම වූ මහග කාර්යයක් අපේ මානසික සෞඛ්‍ය තුළින් ද සිදුවේ. එනම් අප කායිකව රෝගී වූ විට දුර්වලයෙකු වන්නාසේ ම, මානසිකව දුර්වලයකු වූ විටදී ද රෝගියෙකු හෝ ගැටලු ඇත්තෙකු බවට පත්වේ. මේ නිසාවෙන් සමස්ථ මිනිසාගේ නිරෝගී බව උදෙසා කායික මෙන්ම මානසික නිරෝගී බව ද ඉතා අත්‍යාවශ්‍ය වේ.

වැඩ පරිසරය තුළ සේවකයාගේ පාලකයා වන්නේ සේව්‍යයා ය. නමුත් සාමාන්‍ය ජ්විතයේ දී මිනිසාගේ ඉරණමෙහි පාලකයා මිනිසාම වේ. උපතේ සිට මරණය දක්වා අපට විවිධ අත්දුකීම්වලට මුහුණ දීමට සිදුවේ. වෘත්තීය ජ්විතය යහ පොදුගැලික ජ්විතය අතර අනෙක්‍රීය සම්බන්ධතාවයක් පවතින අතර එම නිසා අපගේ ජ්විත සාර්ථක කරගැනීම කෙරෙහි වෘත්තීය ජ්විතයේ සාර්ථකත්වය ඉවහල් වේ. විවිධ වෙනස්වීම් සමග වෘත්තීය ජ්විතයේ සේවකයාගේ ගාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය ද පිරිහිමට ලක්වී තිබේ. ආයතනික අරමුණු ඉටුකර ගැනීමට යහ සේවකයින්ගේ ගාරීරික රෝග යහ අනෙකුත් ගැටළු අවම කිරීමට ද ප්‍රධාන සාධකය වන්නේ යහපත් මානසික සෞඛ්‍යය සි. එබැවින් වෘත්තීය ජ්විතය තුළ ඇත්ති මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ. එමගින් සෞඛ්‍ය සම්පන්න කාර්යක්ෂම සේවක මණ්ඩලයක් ආයතනය සතු කර ගත හැක.

යහපත් මානසික සෞඛ්‍යකින් හෙබේ ගුම බලකායක්, ආයතනික දැක්ම කරා ලගා වීමට මනා පිටුවහලක් වේ. මනා මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමෙන් අත්තර ගත හැකි ප්‍රතිඵලාභ පිළිබඳ අවබෝධයක් සේවා-සේවක දෙපාර්ශවය සතු විය යුතුය. ඒ අනුව වෘත්තීය ජ්විතයේ ඇත්ති මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ හඳුනා ගැනීමට අවශ්‍ය පදනම සංකීර්ණ ලෙස මෙම දැහැරුම තුළින් ඉරිරිපත් කොට තිබේ.

2. වෘත්තීය මානසික සෞඛ්‍ය ගැටලු

කාර්යය බහුල ව්‍යාපාරිකයා නිරත්තරයෙන් මානසික පිඩාවට ලක් වෙයි (Athwela Magazine, n.d). පසුගිය දශක කිහිපය තුළ ව්‍යාපාරික හා වෘත්තීය ලේඛකය සිග්‍ර දියුණුවක් කරා ලගා වී ඇති බව නොරහසකි. ආරීරික හා හොතික වශයෙන් අත්පත් කර ගන්නා දියුණුවට සමගාමීව පුද්ගලයන්ගේ මානසික ක්‍රියාවලින් ද දිනෙන් දින සංකීරණ වෙමින් පවතී. වැඩ ලේඛකයෙහි ඉල්ලීම් වලට අවශ්‍ය කාර්යකාධනය සාක්ෂාත් කර ගැනීමට මානසික දෙපාර්ශවයෙන්ම ඉහළ ආයාසයක් දැනීමට සිදු වේ.

Perera (2007) සඳහන් කර ඇති පරිදි ඉහළ යන වැඩ පිළිනය (work pressure), වැඩ පරිසරය තුළ ඇත්ති නිරහැර (harassment), අප්‍රාණිකත්වයක සිද්ධ වලට මුහුණ දීමට සිදුවීම (exposure to traumatic events) යහ වෘත්තීය හිංසනය (occupational violence) යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය මානසික සෞඛ්‍ය ගැටළු මතුවීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී. Subasingha (1990) සඳහන් කර ඇති පරිදි සැම විෂය තෙක්ෂණිකින්ම මානසික රෝග හඳුනාගෙන ඇති අතර එය ප්‍රධාන කොටස් දෙකක ව බෙදා ඇත.

1. සයිශ්කෝෂියාව (Psychosis)
2. තියුළුරෝශීයාව (Neurosis)

වෘත්තීය මානසික ගැටලු අතර කැඩී පෙනෙන තත්ත්වයන් ලෙස කාංසාව (Anxiety), හිතිකාව (Phobia), රැකියා ආතමිය (Job stress), ක්ෂේමික තැතිගැනීම (Panic Disorders), විශාදය (Depression) යනාදිය දක්වා ඇත. එක් එක් මානසික රෝග සඳහා ඒවාටම ආවෙනික වූ ලක්ෂණ දක්නට ලැබේ. ඒ අනුව ඉහත සඳහන් රෝගී තත්ත්වයන් පහත පරිදි විස්තර කළ හැක.

2.1 කාංසාව (Anxiety)

කාංසා තත්ත්වය සූළු මානසික රෝග ගණයට වැවෙන මානසික රෝගයකි. මෙති තත්ත්වය නිසා වෘත්තීය ජීවිතය තුළ කාර්යාලය හිත කරන අතර අන්තර් පුද්ගල සම්බන්ධතා කෙරෙහි ද සාමාන්‍යමක බලපෑම් කරයි (Perera, 2007). කාංසාව සාමාන්‍යයෙන් ඇති වන්නේ අනෙකත් මානසික හා කායික රෝග සම්ගය. මෙම රෝග තත්ත්වය උගු ව්‍යවහාර මතද්‍රව්‍යවලට යොමු වීම හා විවිධ අපවාරවලට යොමු වීම ආදිය සිදුවිය හැක (National Institute of Mental Health, n.d).

තරුණාත්මක හෝ අභියෝගාත්මක අවස්ථාවලදී කිසියම් තැකි ගැනීමක් හෝ බිය මුසු හැඟීමක් අප සිත් තුළ ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම මානසික ස්වභාවය සූළු වේලාවකින් අප තුළින් පහව යයි. එහෙත් මෙවැනි විත්ත වේගි තත්ත්වයන් දිගින් දිගට පැවතෙමින් අපව පිඩාවට පත් කරන්නේ නම් අපගේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වලට එය බාධාවක් වේ. මෙවැනි තත්ත්වයක් කාංසා තත්ත්වයක් (Anxiety state) ලෙස හඳුන්වනු ලැබේ (Perera, 2007). බොහෝ දුරට විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට පෙර හෝ එසේ මුහුණදෙන අවස්ථාවක හෝ නව අත්හදා බැලීමකදී හෝ මෙම කාංසා තත්ත්වය ඇති වේ. නමුත් මෙය සූළු කාලයක් තුළ පමණක් පවති නම් එය කාංසා තත්ත්වයක් නොවේ. දිගින් දිගටම පවතින ප්‍රතික්ෂේප විමේ බිය හෝ පලායැමේ කැමැත්ත අනුව දෙනෙනික කටයුතු කරගත නොහැකි වේ නම් එය කාංසා තත්ත්වයකි. මෙවැනි රෝගී තත්ත්වයන්ගේ පසුව සේවකයන් තීරණගැනීමට බියක් දක්වන අතර තීරණ ගත් පසුවද ඒවා පිළිබඳව ද පසුතැවීලි වෙති. මෙළස නිවැරදි තීරණ නොගැනීම ආයතනික අරමුණු ඉටුකර ගැනීමට විශාල බාධාවකි (Subasinghe, 1990; Perera, 2007).

කාංසා රෝගයේ ප්‍රාග්ධන ගණනාවක් පවතී. ඒවා නම්,

1. සාමාන්‍ය කාංසාව
2. අංගන හිතිකාව
3. ක්ෂේකීක තැකි ගැනීම
4. සමාජ බිය
5. ග්‍රස්තීය නියුතෝරෝසියාව
6. පශ්චාත් ව්‍යසන ක්ෂේකීක ආබාධ (National Institute of Mental Health, n.d).

ඉහත සියලු කාංසා රෝගී තත්ත්වයන්ට පොදුවේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ සාමාන්‍ය කාංසා තත්ත්වයේ දක්නට ලැබේ. ඒවා ගාරීරික, මානසික ආවේගාත්මක සහ වර්යාත්මක ලක්ෂණ ලෙස වර්ග කළ හැක (Subasinghe, 1990; Perera, 2007).

ගාරීරික ලක්ෂණ :-

1. හඳු ස්ථාන්දුනය වේගවත් වීම.
2. ගැරයේ ගැස්ම.
3. වේගවත් කෙටි තුළුම් ගැනීම.
4. අත් පාවලට අධිකව දහඳිය දුමීම.
5. නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව.
6. නින්ද නොයැමු.

මානසික ලක්ෂණ :-

1. නොසන්සුන් බව.
2. අධික කෝපය.
3. අසුහ සිතුවීලි ඇතිවීම.

ආවේගාත්මක ලක්ෂණ :-

ප්‍රධාන වශයෙන් ක්ෂේකීක ප්‍රතිචාර දැක්වීම හා කැඳීම මේ යටතේ දක්නට ලැබේ. එහිදී පුද්ගල ගාරීරික අභ්‍යන්තර ක්‍රියාවලින් රසායනික වශයෙන් වෙනස්වීම්වලට හාජනය වේ.

වර්යාත්මක ලක්ෂණ :-

කාංසාව නිසා පුද්ගල හැසිරීම රටාවේ යම් යම් වෙනස්කම් ඇති වේ. ඒ අනුව,

1. වැඩි කටයුතුවල පිළිවෙළ.
2. විනෝද කටයුතුවලින් ඇත්වීම.
3. දුම්පානය, මත්පැන් පානය වැනි වැරදි ඇඛුඛිවීම්වලට යොමු වීම.
4. දෙනෙනික වැඩිකටයුතු අධිකවීම හා කරගත නොහැකි වීම.

2.2 හිතිකාව (Phobia)

යම් යම් දේ සඳහා පුද්ගලයා තුළ ඇතිවන අස්වාහාවික බිජිතිකාව ලෙස හැඳින්විය හැකිය (Perera, 2007). උදාහරණ වශයෙන් උස් ස්ථ්‍යාන තරණය කිරීමට, අධිවේශී මාරුග වල වාහන ධාවනය කිරීමට, ගමන් කරන තරජ්‍යාවල යාමට, උම් හරහා ගමන් කිරීමට සහ ජලයට සහ සතුන්ට බිජිත්ත්වයක් දැක්වීම පොදු හිතිකා තත්ත්වයන් ලෙස දැක්විය හැකිය (National Institute of Mental Health, n.d.).

කෙසේ වුවද අප කා හටත් තුහුරු තුපුරුදු අවස්ථාවලදී සබකෝලයක් හා බිජිතිකාව හැඟීමක් ඇති වේ. එසේම අනෙක් අය අප ගැන විපරම් කරන්නේදයි විමතියක් ද ඇතිවන අතර අපට වඩා උසස් අය සමග ඇසුරු කිරීමේදී, එවැනි අය සමග එකට වැඩි කිරීමේදී කිසියම් මානසික අපහසුතාවක් ඇති වේ. එසේ වුවද වැඩි දෙනෙකුට සූළ වේලාවකින් මෙම තත්ත්වය මග හැරෙන අතර එය සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවේ. විවිධ දේවල් සඳහා පුද්ගලයා තුළ අසීමිත බිජිතිකාවක් ඇතිවන්නේ නම් සහ එම බිජිතිකාව තමන්ගේ ඇතැම් කටයුතු කරගත නොහැකි වේ නම් එම තත්ත්වය හිතිකාව වශයෙන් හැඳින්විය හැකිය (Perera, 2007). ඇතැමේක් රැකියා ස්ථ්‍යානයට ගිය පසු එහි සිටින තිබාධාරීන් හමුවේ කුඩා කිරීමට මැලිවීම තිසා දුඩී අසිරු තත්ත්වයකට පත්වේ. මෙම තත්ත්වය පරිසරය තුපුරුදු තුළ පුද්ගලයෙකුට සාමාන්‍ය දෙයක් විය හැකි නමුත් නාගරික පරිසරය තුළ ද මෙවැනි අවස්ථාවන්ට පත්වන පුද්ගලයන් දක්නට ලැබේ. මෙහිදී පුද්ගලයාගේ පොරුෂත්වය හිතිකාව කෙරෙහි බලපානු ලැබේ (Subasinghe, 1990).

ආයතනික පරිසරය තුළ දී, තමන්ට වඩා තනතුරෙන් හා සමාජ තත්ත්වයෙන් උසස් අය අසල සිටින විට දුඩී මානසික හා ගාරීරික අපහසුතාවයක් දැනීම, අන් අය ඉදිරියේ ලියන විටදී හෝ අත්සන් කරන විටදී ඇතිවන බිජිතිකාවේ මානසික අභ්‍යන්තරය තුළ විවිධ දැනුම් අත්සන් කරන්නේ සාක්ෂාත් කර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන සේව්‍ය-සේවක දෙපක්ෂයටම හිතිකා තත්ත්වය ගැටුණ මතු කරයි. වැඩි පරිසරයේ ක්‍රමික ගලා යැමෙන් විශාල බාධාවක් විය හැකි. විශේෂයෙන්ම තිතර අන්තර් පුද්ගල සබඳතා පැවැත්විය යුතු කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාධාරීන්ට හිතිකා තත්ත්වය අනිතකර ප්‍රතිඵල ගෙන දේ. හිතිකාවෙන් පෙළෙන පුද්ගලයන් සමාජ කටයුතුවලින් ඇත්තේම, වගකීම් දුරීමේ අපහසුව, සාමූහික තීරණ ගැනීම වෙනුවට පොද්ගලික තීරණ ගැනීමට පෙළීම් යනාදිය හිතිකාවේ අයහපත් ප්‍රතිඵල ලෙසට දැකිය හැකි ය.

2.3 ක්ලමතය / මානසික විඛාව (Stress)

ඡීවත්ත්වන කාලය තුළ දී අප සියලුදෙනා යම් යම් ආවෙශකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. එසේම ව්‍යවහාරින් පැහැදිලි කළ නොහැකි අවශ්‍යකාරී තත්ත්වයන්ට අඩු පත්වන්නෙමු. මෙසේ වන්නේ විවිධ උත්තේෂණක්වලට අපගේ අභ්‍යන්තරය තුළ විවිධ ප්‍රතිචාර ඇතිවන තිසාය (Perera, 2008). එහත් අභ්‍යන්තරිකව සිදුවන විවිධ ප්‍රතිචාර මත සිදුවන දුඩී ආයාසකාරී ස්වභාවය අපගේ සාමාන්‍ය ජීවිතයට හා වෘත්තීය ජීවිතයට බාධාවක් වන්නේ නම්, ක්ලමතය තත්ත්වයක් වශයෙන් හැඳින්විය හැකිය. මෙහිදී ගාරීරිකව හා මානසික ඇතිවන දුඩී ආයාසය හෙවත් තෙහෙවුව ක්ලමතය වශයෙන් මෙන් විදාත්මකව හැඳින්විය හැකිය. කෙසේ වුවත් මෙම ක්ලමතය හේතුකාට ගෙන අප තුළ ඉතාමත් කෙටි කාලයක් තුළදී මානසික හා ගාරීරික අපහසුවක් දැනෙනු ලබයි (Gamachchi, 2003).

Selye (1976 as cited in Subasinghe, 1990) සඳහන් කරන පරිදි දෙනීක ජීවිතයේ ක්ලමතකාරී පුද්ගලයා හඳුනාගැනීම සඳහා කරුණු රාජියක් ද ඉදිරිපත් කර ඇති. ක්ලමතයේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් එම කරුණු සඳහන් කළ හැකිය. ඒවා නම්,

1. කිහිපන සූළ ස්වභාවය, තුරුස්සන ගතිය හා වේදනාත්මක ස්වභාවය.
2. ආතනිය හා සුපළුස්සාකාරී බව.
3. බලවත් වෙහෙස, අධික තෙහෙවුව හා ජීවිතයේ සතුවක් නොමැතිවීම්.
4. මැඩ පවත්වා ගත නොහැකි පෙළඹවීම හෝ ආගාවන් මත ඇතිවන වර්යා වෙනස්කම්.
5. දහ්‍යිය දුම්ම.
6. එකගැවීමේ නොහැකියාව, ගොත ගැසීම හා කුඩා කිරීමේදී ඇතිවන අපහසුතා

කෙසේ වුවද රැකියාවේ ඇතිවන වෙනස්කම්, ව්‍යාපාරයේ බිඳවැටීම, රැකියාව අනිමිලීම, තර්ජනවලට මුහුණදීම ආදි ක්ලමතය සඳහා බලපානු ලබන අතර එහිදී පුද්ගලයා විසින් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ පොරුෂය සකස්වී ඇති ආකාරය අනුව ය. එම තිසා පුද්ගලයාගේ පොරුෂත්වය, ආතති කළමනාකරණය කෙරෙහි ප්‍රමාණාත්මක බලපැමක් ඇති කරනු ලැබේ (Fingret, 2000).

2.3.1 ක්ලමතය/මානසික විඩාව ඇති වන්නේ ඇයි ?

කාරෝය අසහනය ඇතිවිම සඳහා රැකියා පරිසරය හා සම්බන්ධ විවිධ සාධකයන් බලපානු ලැබේ (Kaluarachchi, 2004). ගාරීරික මානසික හා ආකල්ප වෙළඳීම කොටගෙන මානසික පිචිනය ඇති වේ. මෙම තත්ත්වය සඳහා බහුවිධ හේතුන් බලපානු ලබන අතර විශේෂයෙන්ම මේ සඳහා හේතු 4 ක් දැක්විය හැකි ය.

1. ජීව විද්‍යාත්මක හෙවත් ගාරීරික හේතු
2. මනෝ විද්‍යාත්මක හේතු
3. පාරිසරික හේතු
4. සමාජ විද්‍යාත්මක හේතු (Perera, 2008).

2.3.2 මානසික විඩාවන් මිදීම හෝ එය විද දරා ගන්නේ කෙසේද?

මානසික විඩාව (Stress) විද දරා ගැනීමට හා එයින් මිදීමට ඉතාම කාර්යක්ෂම ක්‍රමය වන්නේ ගාරීරික ප්‍රතික්‍රියා ක්‍රමයයි. මෙවැනි ක්‍රම මනෝ විද්‍යායුයින්ගේ මග පෙන්වීම ඇතිව කළ හැකිය. ජ්‍යෙෂ්ඨ නම්,

1. මාංගලේසි ලිහිල් කිරීමේ ප්‍රතිකාරය (Relaxation Therapy)
2. භාවනා ප්‍රතිකාරය (Meditation Therapy)
3. ජෛව පසුපෝෂී ප්‍රතිකාරය (Bio Feed Back Therapy) (Coon, 1998; Perera, 2005).

මානසික විඩාවන් සම්පූර්ණයෙන් මිදිය නොහැකි වුවද අපට එයින් වන අයහපත් ප්‍රතිඵල අවම කර ගත හැකි වේ. මානසික විඩාව සම්බන්ධයෙන් මිදීමට වඩා වැදගත් කාරණය වන්නේ එයට මූහුණ දීම හා එය විද දරා ගැනීමට අවශ්‍ය ගාරීරික හා මානසික පරිසරය අප විසින් ම සකසා ගැනීම (Tennant, 2001). සංවිධාන කළමනාකාරීත්වය විසින් සිය සේවාදායකවත්ට කළ යුතු කාර්යයන් නියම කිරීමේදී හා පැවරීමේදී අදාළ සේවාදායකයින්ගේ කායික හා මානසික තත්ත්වයන්වලට අයහපත් ලෙස බලපානු ලබන ආකාරයෙන්, එකී කාර්යයන් නියම නොකිරීමට වගබලා ගත යුතුය (Kaluarachchi, 2004).

රැකියා ජීවිතය කුළ සහ පෙළද්‍රලික ජීවිතය කුළ ඇතිවන මානසික විඩාවන්ගෙන් මිදීම සඳහාත්, විඩාව නිසා ඇති වන මානසික හා ගාරීරික වශයෙන් සිදු විය හැකි අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහාත් පහත සඳහන් ක්‍රම අපගේ ජීවිතයට උපයෝගී කර ගත හැකි ය.

1. කාල කළමනාකරණය කිරීම.
2. ගක්තිමත් පෙළරුණයක් ගොඩනගා ගැනීම.
3. සමාජ උපකාර ලබා ගැනීම.
4. තරජනාත්මක හා අනතුරු සහිත සිද්ධීන් අහියෝගවලට හරවා ගැනීම.
5. එක් අහිමතාර්ථක් මුදුන් පමුණුවා ගැනීම සඳහා කටයුතු කිරීම.
6. සිදුවීම් වලට ඇති පුරුව සූදානම.
7. පවුලේ සාමයි.
8. විවේකය හා විනෝදය (Perera, 2008; Athvala madazine, n.d).

2.3.3 ආතතිය හා කාර්ය එලය අතර ඇති සම්බන්ධතාවය

ආතතිය හට ගැනීම නොවැළැක්වය හැකිය. එමෙන්ම එය සේවකයාගේ ජීවිතයේ ගණාත්මකභාවයට තරජනයක් ද ඇති කරන්නයි (Dyck, 2001 as cited in Kakkos & Trivellas, 2011). නමුත් ආතතිය සැමැවීම සාණාත්මක බලපෑමක් ඇති නොකරයි. සාමාන්‍ය ප්‍රමාණයක ආතතියක් තිබීම පුද්ගලයෙකුට යහපත් වියහැකි වුවත් පමණ ඉක්ම වූ විට එය මූහුද බොහෝ අනතුරුදායක විය හැකිය (Gamachchi, 2003). පුද්ගල ආතති මට්ටම හඳුනා ගැනීමට පහත සම්කරණය දැනීරිපත් කර ඇත (Gamachchi, 2003).

$$S = (PBS1 \times E1) + (PBS2 \times E2) + (PBS3 \times E3)$$

S = ආතතිය

PBS = පෙළද්‍රලික විශ්වාස පද්ධතිය

E = සිද්ධීය. (1,2,3)

ආතතිය කොටස් 2කි. එනම් යහපත් (Eustress) හා අයහපත් (Distress) ආතති තත්ත්වයන් ලෙස දැක්විය හැකි ය. සේවකයාගේ ප්‍රස්ථාන කාර්යාල ලබා ගැනීමට යම්කිසි පිචින තත්ත්වයක් ඇති කළ යුතුය (Selye, 1964 as cited in Kakkos & Trivellas, 2011, Opatha, 2010).

2.4 විශාදය (අවපිච්‍යතා) (Depression)

මානසික අවපිච්‍යතා තත්ත්වයක් ලෙස මෙය හඳුන්වයි. මෙහි දී රෝගීයා හට තම ගරීරය වෙනස් වී ඇති බවටත් ලේකය නරක අතට වෙනස් වී ඇතැයි යන හැඟීමක් ගෙන දේ (Bakal, 1979, as cited in Subasinghe, 1990). බාහිර හේතුවක් මත හෝ එසේ නිශ්ච්‍යව කළ තොහැකි හේතුවකින් තොරව හෝ පුද්ගලයා අසාමාන්‍ය ලෙස කළකිරීමට පත්වීම විශාදය ලෙස හැඳින්වය හැකි ය. විශාද රෝගයේ පහත ලක්ෂණ දක්නට ලැබේ.

1. ඉදිරිපත්වීමේ ශක්තිය හින වීම හා තීරණ ගැනීමේ අපහසුකම් පැවතීම.
2. සූළ කටයුතු පවා තමන්ට කළ තොහැකි බරපතල දේවල් ලෙස සැලකීම.
3. සිතේ ඇතිවන තොසන්සුන් බව.
4. කාංසා ලක්ෂණ දක්නට ලැබේම.
5. ඉක්මනින් වෙහෙසට පත්වීම හා ආහාර අරුවිය.
6. නින්ද තොයාම හා උදාසීන ගතිය.
7. ආත්ම විශ්චාසය පළදු වී ඉතාමත් අසරණ තත්ත්වයට පත්වීම සහ අනුත්ගේ පිහිට පැනීමට සිදුවීම.
8. අධික ලෙස විෂ්කවේගයන්ට මුහුණදීම.
9. ශක්තින් දුබල වීම.
10. මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීම අපහසු වීම.
11. මරණය ගැන සිතීමට පටන් ගැනීම හා සමහර විට යම් අයෙක දිවිනසා ගැනීමට පවා පෙළඳීමක් සිදුවිය හැකිය (Perera, 2007; American Association of Suicidology).

2.5 ක්ෂේකික තැකි ගැනීම (Panic Disorders)

ක්ෂේකික තැකිගැන්මක් යනුවෙන් අදහස් වන්නේ ක්ෂේකිව ඇති වන හිතියක් (Sudden attacks of terror) වන අතර එහිදී මෙම තත්ත්වයට පත්වන පුද්ගලයාගේ හදගැස්ම වෙශවත් වීම, දහඩිය දැමීම, දුබලතාවය, ක්ලාන්ත ගතිය සහ කරකුවිල්ල යන ලක්ෂණ දැක ගත හැක (National Institute of Mental Health, n.d). වර්තමානයේ දී ක්ෂේකික තැකිගැන්ම පිළිබඳ මතෙන් විද්‍යාත්මක ත්‍යාගන් 3 ක් හඳුනාගත හැකි ය. ඒ අනුව මූලික වශයෙන් පහත ත්‍යාගන් දෙක පිළිබඳව අවධානය යොමු කරයි.

1. ප්‍රථානන ත්‍යාගන් (Cognitive Theories)
2. කාංසා සංවේදිත ත්‍යාග (Anxiety Sensitivity Theory) (Thorn, et al. 1999).

වත්තිය ජීවීතය තුළ සේවකයන්ට ක්ෂේකික තැකි ගැනීම වලට බොහෝ විට මුහුණ දීමට සිදු වේ. ඔවුන් යන්තු සමග අඛණ්ඩ ව වැඩ කිරීමේදී ඇතිවන ක්ෂේකි වෙනස්වීම වලදී මෙම තත්ත්වය හටගනී. Panic තත්ත්වයන් ජනිතවන විට මිනිසුන් තමන් හට හඳුනාබාධයක් වැළදුණ බව සිතනු ලැබේ. සමහරු තමන්ට සිහි කළේපනාව තොමැති යැයි සිතයි. Panic වැළඳෙන අයට දෙවනුව අංගන බිඟ (agrophobia) තත්ත්වය ඇතිවේ. එම තත්ත්වය දරුණු වූ විට තිවසට පුද්ගලයෙක් ම වී හිදීමට පෙළඳෙන අතර ඔවුන් පුද්ගලා වීමද සිදුවේ. මෙම රෝගය ඇති අයට වඩාත්ම මාන්‍ය හා මතෙන් සාමාජික ප්‍රතිකාර වැදගත් වේ (Perera, 2007; National Institute of Mental Health, n.d).

කෙටි කාලයක් තුළ රෝග ලක්ෂණ උගු වී නැවත රෝගීයා සාමාන්‍ය තත්ත්වයට පත් වේ. එහෙත් රෝගී වන සූළ කාලසීමාව තුළ හායානක ප්‍රතිඵල ඇති විය හැක. තමා පිළිබඳව අවතක්සේරුවක් ඇති වීම, කිසියම් සිදුවීමකට පමණට වඩා බිඟ වීම, තම ගරීරය පිළිබඳ ව අසුබවාදී සිතුවිලි පහළ වීම බහුලව දක ගත හැකි ය. රෝගීයා තුළ කෙටි කාලීනව මරණ බිඟක් පවා ජනිත විය හැක. එම බිඟන් සමග උත්තේරුණ වලට ප්‍රවන්ච වූ ක්ෂේකි ප්‍රතිචාර දක්වීමට පෙළඳී. උපදේශනය සහ මතෙන් වෙදා ප්‍රතිකාර ඉහත ආවේගන්මක ප්‍රතිචාර පාලනය කිරීමට යොදා ගත හැකි ය (Perera, 2007). ක්ෂේකික තැකි ගැන්ම ඇති වූ විට (panic attack) සූළ කාල පරිවිෂේදයක දී තදබල බිඟක් හෝ අපහසුතාවක් ඇති වේ. පහත ලැයිස්තුවේ ඇති රෝග ලක්ෂණ විනාඩි 4-10 පමණ කාල සීමාවක් තුළ පැවතිය හැකි ය. මෙම අකර්මණාතා නැවත තැකි විට වෙශවත්ව ඇති විය හැක. රෝග ලක්ෂණ තැකි වූවත් කාංසා තත්ත්වය පැය ගණනාවක් තිබිය හැකි ය. එසේ ඇති වන රෝග ලක්ෂණ නම්,

1. පුස්ම ගැනීම අපහසු වීම (කෙටිකාලීන හිතිය)
2. කුරකිල්ල, කෙකින් සිට ගැනීමේ අපහසුව, ක්ලාන්ත තය
3. ප්‍රස්ව ගැස්ම, හාදස්පන්ධනය වැඩිවීම
4. වෙවිලිම
5. දහඩිය දැමීම
6. පුස්ම හිරවීම
7. ඔක්කාරය හා බැඩි අපහසුතාව
8. යථාර්ථයෙන් මිදීම

9. හිරිවැටීම, කුව ඇතීම වැනි සංවේදිතාවයටත් ඇති විම
10. උෂ්ණ බව හෝ සිත බව දැනීම
11. මරණ බිඟ දැනීම
12. පිස්සු හැදිමට යන බව සිතීම
13. ප්‍රප්‍රවේ කැක්තුම හෝ ප්‍රප්‍රවේ අපහසුතා (Perera, 2007).

3. මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර

වෘත්තිය මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමට විවිධ ක්‍රම හඳුන්වා දී තිබේ. Subasingha (1990) ට අනුව මානසික රෝගීන් සඳහා දෙනු ලබන ප්‍රතිකාර ප්‍රධාන ලෙස ක්‍රම 2කට වර්ග කර ඇත. එනම්,

1. ගාරීරික ප්‍රතිකාර
2. මානසික ප්‍රතිකාර

මෙයට අමතරව සමාජ ප්‍රතිකාර ද මානසික රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇත (Perera, 2007). එම වර්ගීකරණයට අනුව මානසික රෝගීන් සඳහා කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයටත් පහත පරිදි විස්තර කළ හැක.

3.1 මතෙක් විද්‍යාත්මක ප්‍රතිකාර

මතෙක් විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම කිහිපයකි.

○ මතෙක් ප්‍රතිකාරය (Psycho Therapy)

මතෙක් ප්‍රතිකාර බොහෝ විට සාර්ථකව යොදාගත හැක්කේ සුළු මානසික රෝග පද්ධතියට අයත් රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහායි (Subasinghe, 1990). විශේෂයෙන්ම සේවකයන්ට ගුරුහැරුකම් ලබා දීම, සේවක ආකල්ප වෙනස් කිරීම හා නව ආකල්ප ඇතිකොට සාර්ථකව නිෂ්පාදන කරා ලැයා වීමට උපදේශනයන් සැපයීම, මතෙක් ප්‍රතිකාර යටතේ සිදුකෙරේ.

○ මතෙක් විශ්ලේෂණය

මෙය සිග්මන් ප්‍රොයිඩ් විසින් හඳුන්වා දී ඇති අතර එහිදී සේවකයන් වෘත්තියෙහි නියැලී සිටින විට ඔවුන්ගේ මනසට ඇතිවන අදහස් සියල්ල ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීමෙන් ඔවුන්ගේ ගැටලුවලට සහනයක් ලබා දෙනු ලැබේ. මෙම ප්‍රතිකාරය සාර්ථක වන්නේ සේවකයාගේ අභ්‍යන්තරය අවබෝධ කර ගැනීමෙන් ය (Subasingha, 1990; Perera, 2007).

○ වර්යා ප්‍රතිකාරය

වර්යා ප්‍රතිකාරය මතෙක් විද්‍යාත්මක ප්‍රතිකාර අතර බහුල වශයෙන් හාවතා වන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී පුද්ගලයාගේ හැසිරීම රටාව පාලනය කිරීම හෝ වෙනස් කිරීම සිදු කරනු ලැබේ. ඒ තුළින් ගැටලු විසඳීම හෝ සහනනයක් ලබා දීම අජේක්ෂා කරනු ලැබේ. බොහෝ දුරට හැසිරීම රටාව වෙනස් කරන විට පුද්ගලයා සිතන ආකාරය ද නිරන්තරයෙන් වෙනස් වී යයි. හැසිරීම වෙනස්කිරීමට මතෙක් විද්‍යාත්මක මූලධර්ම හාවතා කරනු ලැබේ. එසේ වූව ද ක්‍රමානුකූලව පියවරෙන් පියවර වර්යාව වෙනස් කිරීම බහුල වශයෙන් සිදුවේ. මෙහිදී රෝගියාගේ වර්යාත්මක වෙනස්කම් සිදු කොට එමගින් තොමනා ඇබැජිල් හා වැරදි වර්යාවන් වැනි මූදලා ගැනීමේ උත්සාහයක නිරත වෙයි (Subasingha, 1990).

පුද්ගල වර්යාව වෙනස් කිරීම හාවතා වන මතෙක් විද්‍යාත්මක මූලධර්ම 2ක් තිබේ (Perera, 2007).

1. උපස්ථිම්භනය (Reinforcement)
2. අහිප්‍රේරණය (Motivation)

මේ අනුව තැගි දීම, දැඩුවම් කිරීම මගින් දනාත්මකව හෝ සාණාත්මකව පෙළඳීමක් ඇති කිරීම ඉහත මූලධර්ම 02 මගින් සිදුවේ.

○ ප්‍රජානන ප්‍රතිකාරය (Cognitive therapy)

ප්‍රජානන ප්‍රතිකාරය උපදේශනලාභීය සිතන ආකාරය වෙනස් කරමින් සිදු කරන ප්‍රතිකාරයකි. සිතීම, බුද්ධි මට්ටම, ආකල්ප විශ්වාස යනාදී අභ්‍යන්තරික සාධක වෙනස් කරමින් මෙම ප්‍රතිකාරය සිදු කරනු ලැබේ (Perera, 2007). මේ යටතේ පරිසරය ගැනන් තමා ගැනන් දනාත්මක ලෙස සිතීමට පුද්ගලයා දීරි ගන්වනු ලැබේ (Steples, n.d). පුද්ගල ප්‍රතිච්චය වෙනස් කිරීම සඳහා සිතන ආකාරය වෙනස්කිරීම ප්‍රතිකාරයේ මූලික ලක්ෂණය යි. බොහෝ මානසික රෝග හා මානසික ගැටලු ඇතිවන්නේ පුද්ගලයා යථාර්ථයෙන් ඇත්තේ නිසා ය.

○ ප්‍රජානන වර්යා ප්‍රතිකාරය (Cognitive behaviour therapy - CBT)

වර්යා ප්‍රතිකාරයත් ප්‍රජානන ප්‍රතිකාරයත් එකවර හාටිනා කරමින් ගැටලු විසඳීම ප්‍රජානන වර්යා ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලැබේ (Perera, 2007). National Institute of Mental Health සඳහන් පරිදි මෙහි දී සිදු වන්නේ ප්‍රජාතු මානසික විශේෂයෙකු හමු වී රෝගී තත්ත්වයන්ට හේතු හඳුනා ගැනීම සහ එවාට සාර්ථකව මූහුණ දෙන්නේ කෙසේද යන්න ඔවුනෙනුවත් සමග සාකච්ඡා කිරීමයි. එකවර සිතන ආකාරයත් හැසිරෙන ආකාරයත් වෙනස් කිරීම මෙම ප්‍රතිකාරයේ මූලික ලක්ෂණ වේ. කිසියම් පුද්ගලයෙකුගේ සිතන ආකාරය යම් ප්‍රමාණයකට වෙනස් කළහොත් හැසිරෙන ආකාරය ද කිසියම් ප්‍රමාණයකට වෙනස් වේ. වර්තමානයේ මානසික ගැටලු විසඳීම සඳහා බහුල වශයෙන් හාටිනා කරනු ලබන්නේ මෙම ප්‍රතිකාරය සි. මෙහිදී හැසිරීම හා ප්‍රතිචාර රටාව වෙනස් කිරීම සඳහා මතෙන් විද්‍යායුදා විසින් සිතුවිලි තැවිකරණය හා වර්යා තැවිකරණ වැඩසටහන් උපයෝගී කරගනී (Brenninkmeijer, Meij & Schaufeli, 2012).

○ මෝහන ප්‍රතිකාරය

මෙය කාන්දම් ප්‍රතිකාරය සමඟ ප්‍රතිබද්ධව සම්මිශ්‍රණය වී සංවර්ධනය වූ ප්‍රතිකාරයක් ලෙස හඳුන්වා දීය හැකි ය. මූලින්ම ඇෂ්ටර් වෙසමන් නැමැත්තා විසින් කාන්දම් ප්‍රතිකාරය හඳුන්වා දී තිබේ (Perera, 2007). සුළු මානසික රෝගීන් සඳහා යොදා ගැනෙන ප්‍රතිකාර ක්‍රම අතර මෝහනය අතීතයේදී යොදා ගැනුනාද අද ඉතාමත් අඩුවෙන් හාටිනා වෙයි (Subasinghe, 1990).

3. ශාරිරික ප්‍රතිකාර

බොහෝ දුරට ගාරිරික හේතුන් මත ඇතිවන මානසික රෝග සම්බන්ධයෙන් ගාරිරික ප්‍රතිකාර ඉතා සුදුසු වේ. උදාහරණ ලෙසට විශාදය සඳහා ගාරිරික ප්‍රතිකාර වඩා සුදුසු වේ.

එසේ සිදු කළ හැකි ප්‍රතිකාර නම්,

1. තිශ්සුම් ප්‍රතිකාරය
2. විදුලි කම්පන ප්‍රතිකාරය (E.C.T).
3. ඉන්සියුලින් ප්‍රතිකාරය
4. මත්ත්ගලුකර්මය
5. ඔංජයිය ප්‍රතිකාර
6. වසත්ත්වීමය ප්‍රතිකාර

ත්. ව. 1700 තෝමස් සින්ඩ් හැටි නම් අයෙකු විසින් මෙම ක්‍රමය මූලින්ම හඳුන්වා දෙන ලදී. සේවකයන්ගේ මානසික තත්ත්වය වෙනත් මාර්ගයක් වෙත යොමු කිරීම මෙම ප්‍රතිකාරයේ අරමුණු වේ (Subasighe, 1990). වාර්ෂික විනෝද වාරිකා සංවිධානය කිරීම, ආයතනය තුළ විවිධ වැඩසටහන් සකස් කිරීම, (අවුරුදු උත්සව, සංගීත සන්දර්ජන, ක්‍රිඩා උත්සව) ආදි ය තුළින් සේවකයාගේ මනස දෙදිනික රැකියා මානසිකත්වයෙන් වෙනත් මාර්ගයකට ගෙන යාමට උත්සාහ කරයි.

3. 3. සමාජ ප්‍රතිකාර

වෘත්තිය මානසික සෞඛ්‍යය ගැටලු සඳහා වැඩි පරිසරය බොහෝ දුරට බලපානු ලබයි. ඒ අනුව වෘත්තිය මානසික සෞඛ්‍යය ගැටළුවලට ක්‍රිඩා ඇති හේතුන් හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර කිරීම සිදු වේ (Perera, 2007).

4. ආයතනයක් තම සේවකයන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීමට හේතු

Canadian Center for Occupational Health and Safety (2012) සඳහන් කරන පරිදි සෞඛ්‍යමත් වැඩි පරිසරයක් පවත්වා ගෙන යාමට මතා සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි වැඩි බලකායක් අවශ්‍ය වේ. දුබල මානසික තත්ත්වයක්, තනි තනි පුද්ගලයාට පමණක් නොව ආයතනයේ සමස්ත ලාභදායිත්වය ද අඩු කිරීමට බලපායි. ආයතනයක යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතු වැඩි පරිසරයක් නිර්මාණය කිරීමට මෙම ක්‍රමය යැයි වූ නිශ්චිත ක්‍රමයක් නොමැත. මක් නිසාද යන් විවිධ වැඩි පරිසරයන් එකිනෙකට වෙනස් බවක් දක්වන නිසාය. සේවයේ නිරත විවිධ සේවකයන්, කාර්යයේ සේවකයාවය, ආයතනයේ විශාලත්වය, බාහිර පරිසර සාධක යන ආදි සාධක සේවකයන්ගේ මානසික සෞඛ්‍යට බලපැමි ඇති කරයි. එසේම සේවකයන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයන් පවත්වා ගෙන යාමට ආයතනයක් හට තීක්ෂණ වශයෙන් ද වගකීමක් ඇත. මේ සඳහා වෘත්තිමය සෞඛ්‍ය හා ආරක්ෂණ පනත් යන්දිය උදාහරණ වශයෙන් දක්වීය හැකි ය (A Program of the American Psychiatric Foundation, 2010; Canadian Center for Occupational Health and Safety 2012).

අයහපත් මානසික රෝගී තත්ත්වයන් සේවාදායකත්වය අතරතුර මෙන්ම සේවාදායකත්වයට පෙර වුවද ඇති විය හැක. බොහෝ සේවකයන් මුළුන්ගේ මානසික තත්ත්වයන් කළමනාකරණය කර ගෙනී. තමුත් සමහර සේවකයන්ට ආයතනීක සහයෝගීත්වය මේ සඳහා අවශ්‍ය වේ. මෙය

සේවකයාගේ කෙටිකාලීන අවශ්‍යතාවයක් හෝ දිගුකාලීන අවශ්‍යතාවයක් විය හැක. මේ සඳහා ආයතනයකට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැක. Canadian Center for Occupational Health and Safety (2012) සඳහන් කර ඇති පරිදි සංකීර්ණ ආයතනික සෞඛ්‍ය හා ආරක්ෂණ වැඩසටහන, (Comprehensive Workplace Health & Safety (CWHHS) Pragrame) මතෙන් විද්‍යාත්මකව ආරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ එක් මාර්ගයකි. මේ තුළින් සේවක නිර්මාණයිලිත්වය, සහයෝගීත්වය, දායකත්වය, සේවකයන් රඳවා ගැනීම, සේවක තෘප්තිය හා සංල්දායිත්වය යනාදිය වැඩිදියුණු කිරීමටත් සේවක ප්‍රවාසිතාව, සේවක දුක්ගැනවිලි, ආයතනික අනතුරු යනාදිය අවම කිරීමටත් හැකි බව මුළුවත් සඳහන් කර ඇත.

5. වෘත්තීය මානසික රෝග වළක්වා ගැනීමේ ක්‍රම

වෘත්තීය මානසික රෝග වළක්වා ගැනීමට හෝ අවම කිරීමට ඒ ඒ පුද්ගලයා සතුව ද කාර්යභාරයන් පවතී. එමෙන්ම සේව්‍යාගේ සහයෝගය ද මෙහි දී එකසේ වැදගත් වේ.

5.1 සේව්‍යාගේ වගකීම්

1. හිතකර හොතික වැඩ පරිසරයක් සකසා දීම.
2. ඒ ඒ සේවකයන්ගේ කටයුතු, රාජකාරී හා වගකීම් පැහැදිලිව අර්ථ කරනය කිරීම, ඒ තුළින් රැකියා ව්‍යාකුලත්වය සහ ගැලුම් (Role ambiguity and role Conflict) අවම කර ගත හැක.
3. කාර්යලා ඇගයීම සහ කාලීන ප්‍රතිපෝෂණයන් ලබා දීම.
4. සේවක දුක් ගැනවිලි නිවාරණය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් පවත්වාගෙන යාම.
5. සේවකයන්ගේ සැබැං අවශ්‍යතා කෙරෙහි සුබසාධන ව්‍යායාමයන් ඉලක්ක කිරීම.

5.2 සේවකයාගේ කාර්යභාරය

1. සරල ජීවීතයකට පුරුෂ පුරුෂ වීම.
2. යථාර්ථයන් හා මායාව අතර සම්බන්ධය හඳුනා ගැනීම.
3. තර්කානුකුල වින්තනය අනුව ක්‍රියා කිරීම.
4. තමා ගොඩ තාගා ඇති දේවල් සහ ක්‍රියාවන් තුළින් සැහීමට පත්වීම හා එයින් සතුවක් ලැබීම.
5. අධිෂ්ථානය හා ආත්ම ගක්තිය වර්ධනය කර ගැනීම.
6. දෙනීතිව සුළු කාලයක් හෝ විවේකය හා විනෝදාශ්වාදය සඳහා යොදා ගැනීම.
7. කිසියම් සැලැස්මක් අනුව කටයුතු කිරීමට උනන්දු වීම.
8. හැකි තරම් ආවේග පාලනය කර ගැනීමට උනන්දු වීම.

මේ අනුව අධික ක්ෂේමතය, කාංසාව, විශාලය සඳහා මිනිසා විසින් කළ යුතු ස්වයං විසඳුම් කිහිපයක් තිබේ.

5.2.1 භාවනාව (Meditation)

සාර්ථක ලෙස හාවනාව ප්‍රගණ කළ අයෙකු බාහිර උත්තේත්තනයන් සඳහා අසාමාන්‍ය ප්‍රතිචාර දක්වන්නේ තැන (Perera, 2007). එනම් භාවනායෝගීයෙකු හට ප්‍රබල කම්පනයකට ඔරෝත්තු දීමේ පෙළුරුෂයක් නිර්මාණය වී ඇත්තේ ඔහුගේ මතොකාසික රටාව හාවනාමය අභ්‍යාස මගින් සංවර්ධනය වී ඇති නිසා ය. පුද්ගලයන් සිත් ආරච්චුලක් ඇති වූ විට එයින් මිශ්මට ගත හැකි ආතති පාලන ක්‍රමයක් ලෙස හාවනාව හැඳින්විය හැක (Smith, Compton & West, 1995, as cited in coon 1998). භාවනාවේ දක්නට ලැබෙන වැදගත්ම කාර්යය නම් නොයෙකුත් අර්ථඩ වලට මුහුණ දීමට අවශ්‍ය මානසික ගක්තිය සංවර්ධනය කිරීම සියලුම සිදුවීම වැදගත් වේ. ලිහිල් කිරීම සඳහා පෙළුම් අවු කිරීමේ හා ලිහිල් කිරීමට උපකාර වන ව්‍යායාම.

5.2.2 ලිහිල් කිරීම (Relaxation)

Coon (1998) සඳහන් කරන පරිදි ලිහිල් කිරීම ගාරීක හා මානසික යන දෙයාකාරයෙන්ම සිදුවීම වැදගත් වේ. ලිහිල් කිරීම සඳහා පෙළුම් අවු කිරීමේ හා ලිහිල් කිරීමට උපකාර වන ව්‍යායාම. පරණ සිදුවීම මකා දුම්මේ ක්‍රම. පරණ සිදුවීම මකා දුම්මේ ක්‍රම. ඇතුළාන්ත සුව කිරීම. මවා ගැනීම හා සංඡාන සාකච්ඡාව.

- ඒකාග්‍රතාවය හා හාවනාව.
- මස් පිතු වල ආතතිය අවු කිරීමේ හා ලිහිල් කිරීමට උපකාර වන ව්‍යායාම.
- පරණ සිදුවීම මකා දුම්මේ ක්‍රම.
- ඇතුළාන්ත සුව කිරීම.
- මවා ගැනීම හා සංඡාන සාකච්ඡාව.

○ තහවුරු කිරීම.

මෙම ක්‍රම තුළින් විභාව දරා ගැනීම වඩා සාර්ථකව සිදු කළ හැකි අතර ආත්ම විශ්වාසය හා අහිමානය වැඩි දියුණු කළ හැක.

5.2.3 මධ්‍යැනීම (Visualization)

වර්ණ ක්‍රමය මේනිසාගේ මානසික සෞඛ්‍යට බලපාන හෙයින් එයට දිගු හා සැලකිය යුතු ඉතිහාසයක් ඇත. බොහෝ අධ්‍යයන කිරීම් වලදී විද්‍යාඥයන් විසින් පුද්ගලයන් විශේෂීත වූ වර්ණ වලට නිරාවරණය කොට ඇත. එමගින් අන්තරසර්ග ග්‍රන්ථී ප්‍රතිඵතිය හා ස්නෑයු ප්‍රතිඵතිය උත්තේත්තනය කොට හැඟීම් වල තුළනය ඇති කිරීමට උපකාරී වෙයි. ගාරීරිකව විශේෂීත වූ කොටසකට පමණක් මෙම වර්ණ නිරාවරණය කොට ප්‍රබල ප්‍රතිකර්ම බලයක් ලබා ගත හැකි අතර කාංසාව හා ආතතිය පාලනය කිරීමට යොදා ගත හැකි ක්‍රමයක් ද වනු ඇත.

5.2.4 ව්‍යායාම (Exercise)

ඛුළ වශයෙන් ව්‍යායාම් වැඩසටහන් කාය වර්ධනයට, බර පාලනයට, දියවැඩියාවට හා රුධිර පිචිනය පාලනයට වැදගත් වේ. පර්යේෂකයන් විසින් වෘත්තීය මානසික ගැටුපු සම්බන්ධ ව්‍යායාමවලින් ලැබෙන ප්‍රතිඵල්ල සෞඛ්‍ය බලනු ලැබේ. ඒ අනුව සති 10 ත් 15 අතර කරනු ලබන ව්‍යායාම වලින් පසු කාංසාව අඩු කළ හැකි ය. විනාඩි 20 ක් පමණ කරනු ලබන ව්‍යායාම මෙහිදී වැදගත් වේ. ව්‍යායාම වලින් විශාදය අඩු කිරීම සඳහා බලපෑමක් වේ. ගාරීරික වශයෙන් හොඳ ත්‍රියාකාරිත්වයෙන් යුත්ත නම් විශාදය ඇති විමේ හැකියාව අඩු මිට්මලක පවතී. ව්‍යායාම තුළින් පුද්ගලයන්ගේ සිතේ ස්වභාවය යහපැවැත්ම වර්ධනය වීමට හේතු වන අතර කාංසාව, ඇව්‍යිචිනය සහ ආතතිය අවම කිරීමට හේතු වේ (Thomas & Rodin, 1990, as cited in Wallace & Goldstein, 1997). එක් තැනක සිට කරනු ලබන ව්‍යායාම දරුණු විශාදය රෝග සඳහා ද සුදුසු ය. ඒ අනුව ව්‍යායාම මෙහින් මානසික සෞඛ්‍යය යහපත් අයට මෙන්ම මානසික සෞඛ්‍ය පිරිහි ඇති අයට ද යහපත් ප්‍රතිඵල්ල ලබා දෙනු ලැබේ. එසේම ව්‍යායාම සමඟ මෙන් ප්‍රතිකාර එකවර යොදා ගැනීම වඩා එලදායී වේ (Gamachchi, 2000; Pereira, 2007). ඉහත සඳහන් ස්වයං විසඳුම්වලට අමතරව මානසික ගැටුපු අවම කර ගැනීම සඳහා මෙන්විද්‍යා උපදේශනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

6. මෙන් විද්‍යාත්මක උපදේශනය

රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය ගත් විට සේවකයින්ගේ සහ පාලක පක්ෂයේ සාමාජිකයන් තුළ මානසික රෝග සහ මානසික ගැටුව හඳුනා ගත හැකි වේ. එය ආයතනයේ යහ පැවැත්ම කෙරෙහි සුදු ලෙස දායක වේ. ඛුළ වශයෙන් මානසික ගැටුව දක්නට ලැබෙන අතර සුදු ප්‍රමාණයකින් හේතු මානසික රෝග දක්නට ලැබේ. සේවය පතන්නාට සිය ගැටුපුව මනාව ගවේශනය කරන්නට අවස්ථාව ලබා දීම, ගැටුපුවේ සැංචු ස්වභාවය අනාවරණය කිරීමට සහය දීම, යළි සාර්ථකව ජීවත් වීමට මගක් සෞඛ්‍යන්ට අලෝකයක් ලබා දීම හා ඉදිරියේ මනා පැවැත්මට උදව් කිරීමට උපදේශනයේ පරමාර්ථ අතර වේ (Marsella, 1981, as cited in Subasinghe, 1990).

ආයතනයක පවතින මෙම තත්ත්වය සන්නිවේදනය කිරීම ආයතනික උපදේශකයාගේ ප්‍රධාන වගකීම වේ. තවද ද උපදේශනයට සම්බන්ධ කරගත හැකි වන්නේ කුමන පුද්ගලයන් ද වෙදෙනු ප්‍රතිකාරවලට යොමු කළ යුතු වන්නේ කුමන පුද්ගලයන් ද යන්න පිළිබඳව තීරණ ගනු ලබන්නේ ද උපදේශකවරයා ය. මානසික රෝග හේතු කොට ගෙන පහත සඳහන් ගැටුපු ආයතනය තුළ ත්‍රියාත්මක විය හැකි ය.

1. වැරදි තීරණ ගැනීම.
2. ආයතනය තුළ ගැටුව නිර්මාණය වීම.
3. සේවයට වාර්තා නොකිරීම හා නායකත්ව හැකියාව පිළිබඳ ගැටුපු.

ආයතනයක දිගු කාලීන පැවැත්මට මානසික රෝග තරේණයක් වේ. ඒ නිසා ඇතැම් ප්‍රධානීන් මානසික රෝගීන් අනිවාර්යයෙන් නිවාඩු යවනු ලැබේ. ආයතනික උපදේශකවරයා සත්‍ය මැදිහත් වීමක් මෙහි ද ලබා දිය යුතු ය. මෙහි එකු යොමු නොකිරීම එයට සේවය සඳහන් හඳුනා ගෙන පහත සඳහන් ගැටුපු ආයතනය තුළ ත්‍රියාත්මක විය හැකි ය.

1. උපදේශකලාභීය අධ්‍යයනය කළ යුතු ය.
2. උපදේශකලාභීය අවශ්‍ය නම් වෙදෙනු ප්‍රතිකාරවලට යොමු කළ යුතු ය.
3. උපදේශකලාභීයට හිතකර පරිසරයක් ආයතනය තුළ ගොඩනැගීමට උපකාර කළ යුතු ය. මෙහි ද උපදේශක විසින් ආයතන ප්‍රධානීන් දැනුවත් කළ යුතු ය. අධික ලෙස වැඩි නොදීම, මානසිකව සැලකීම, රකියාව එපා නොවන ආකාරයට යෙද්වීම සඳහා උපදේශකවරයා විසින් පරිසරය සකස් කළ යුතු ය.
4. සුව වීම පිළිබඳ ප්‍රගතිය අධ්‍යයනය කිරීම.

5. රෝගීයාගේ මත්ස්‍ය ප්‍රීසරය හා ප්‍රවූල් ප්‍රීසරය අවබෝධ කරගෙන ප්‍රවූල් සාමාජිකයන් උපදේශනයට සම්බන්ධ කරගත යුතු ය.
6. උපදේශනලාභීයාට රැකියා තෘත්තිය වැඩි දියුණු කළ යුතු ය. උදාහරණ ලෙසට යුද්ධය කාලයේ දී ග්‍රාම ආරක්ෂක හටයන් සියදිවි හානි කර ගැනීම.

මෙහි දී චෙවදා ප්‍රතිකාරවලට යොමු කිරීම, නිවසේ සාමාජිකයන් දැනුවත් කිරීම, වංත්තිය කටයුතු සංවිධානය කිරීම, උපදේශකවරයාගේ මූලික වගකීම ලෙස සලකනු ලැබේ (Wickramathunghe, 2008).

මානසික ගැටුපු සම්බන්ධයෙන් ආයතනය විධිමත් උපදේශන සේවාවන් පැවැත්විය යුතු වේ. ඒ අනුව සතියේ හෝරා හෝ දින කිහිපයක් හඳුනාගත් උපදේශනලාභීන් සඳහා හෝ උපදේශනය සිදු කිරීමට කාලය වෙන් කර ගත යුතු ය. මත්ස්‍ය එදායා උපදේශනය මගින් මෙම වංත්තිය මානසික සෞඛ්‍ය ගැටුපු සඳහා පුද්ගලයින්ට යම් ප්‍රමාණයක විසුදුමක් ලබා ගත හැකි ය. ඒ සඳහා උපදේශකයින්ට යහපත් කායික හා මානසික සෞඛ්‍යයක් පැවතිය යුතු ය. එහි දී උපදේශකවරයාගේ වගකීම වනුයේ උපදේශනලාභීයාගේ වංත්තිමය රහස්‍යහාවය ආරක්ෂා කිරීම සි. මෙහි දී සේවකයාගේ වංත්තිය මානසික ගැටුපු හඳුනා ගැනීම, මත්ස්‍ය එදායා උපදේශනය සඳහා යොමු කිරීම සේව්‍යාගේ ද වගකීමකි (International Labour Organization, 2010).

7. ආයතනික සංවර්ධනය සහ මත්ස්‍ය උපදේශනය

ආයතනයක් සංවර්ධනය කිරීමේ දී සංවර්ධන ඉලක්ක හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ. උපදේශකවරයා ප්‍රථමයෙන්ම ආයතනික ව්‍යුහය අවබෝධ කරගෙන ආයතනයේ සියලු ගාබාවන් පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් පිළියෙළ කළ යුතු ය. මෙහි දී පාලන පක්ෂයේ හා සේවක පක්ෂයේ ආකල්ප සහ රැකියා ආතතිය හඳුනාගත යුතු ය. අනතුරුව ආතතිය වැඩි අංශ සහ මානසික ගැටුපු වැඩි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් උපදේශන සේවාවන් ක්‍රියාත්මක කළ යුතු ය. අධ්‍යයනවලින් පුද්ගලික අංශය තුළ හඳුනාගත් ගැටුපු කිහිපයක් පහත වේ.

1. මසක් වැනි කෙරී කාලයක් තුළ සැලකිය යුතු ප්‍රමාණයක් රැකියාව අතහැර යාම.
2. රැකියාව පිළිබඳ අහිතකර සිතුවීලි දීරීම.
3. ඇතැම් සුපරික්ෂකවරු පක්ෂග්‍රාහීව කටයුතු කිරීම.
4. ඇතැම් සේවකයන් අනවශය ලෙස නිවාචි යැම.
5. රැකියාවේ යෙදෙන කාලය තුළ ඇතැම් සේවකයන් ගැටුම් ඇති කර ගැනීම.
6. වංත්තිය කටයුතු වලින් තෘත්තිමත් නොවීම.
7. බද්‍යා ගැනීම හා ප්‍රහුණු කිරීම් සාධාරණ ලෙස හා විධිමත් ලෙස සිදු නොවීම.
8. ආයතනය දිගින් දිගටම පාඩු ලැබේ.

ඉහත ගැටුපු පදනම් කරගෙන උපදේශකවරයා පර්යේෂණ සිදු කළ යුතු අතර එම ගැටුපු අවම කිරීමට සාර්ථක මත්ස්‍ය සමාජ මැදිහත් වීම ලබා දීම වැදගත් වේ (Perea, 2011).

8. නිගමනය

සැම ආයතනයකම සාර්ථකත්වය රඳා පවතින වැදගත්ම සාධකය වන්නේ එහි සිටින සේවකයන් ය. ආයතනික අරමුණු සාර්ථකව ඉටු කර ගැනීමට සේවකයන්ගේ යහපත් කායික හා මානසික සෞඛ්‍ය ප්‍රබල සාධකය කි. විවිධ රැකියාවන් හි සේවනාවය සේවකයන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපානු ලබයි. එදිනෙදා රැකියා ජ්විතයේ දී සේවකයන් හට බහුල වශයෙන් ඇති වන මානසික සෞඛ්‍ය ගැටුපු ලෙස ක්ළමතය හා විශාදය හඳුනා ගත හැක. මෙම ගැටුපු අවම කර ගැනීම සඳහා යොදා ගත හැකි විවිධ ප්‍රතිකාර ක්‍රම ද මෙමගින් හෙළිදරව් කර ඇත. එම තිසා සේවකයන්ගේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකි වන පරිදි යෝගා වැඩි පරීසරයක් ඇති කිරීම හා පවත්වාගෙන යාම සේව්‍යාගේ වගකීම කි.

ආග්‍රීත ග්‍රන්ථ

- [1.] American Association of Suicidology. (2010). Facts about Suicide and Depression.
- [2.] Athukorala, D. R. (2002). Low of success. Colombo: Shiksha Mandira Publishers.
- [3.] Athwela Magazing. (1999/2000). Behaviour of Human Resource. 34-36.
- [4.] A program of the American Psychiatric Foundation. (2006). A Mentally Healthy Workforce –It's Good for Business.
- [5.] Brenninkmeijer, V., Meij, L. W. D. & Schaufeli, W. B. (2012). Work-Focused Treatment of Common Mental Disorders and Return to Work: A Comparative Outcome Study. *Journal of Occupational Health Psychology* © 2012 American Psychological Association. 17(2): 220–234.
- [6.] Canadian Center for Occupational Health & safety. (2012). Violence in the Workplace- Negative Interaction.

- [7.] Coon, D. (1998). An Introduction to Psychology (8th ed). Brook/s Cole Publishing Company.
- [8.] Fingret, A. (2000). Occupational mental health: a brief history. Lippincott Williams & Wilkins for SOM Printed in Great Britain, 50(5): 289-293.
- [9.] International Labour Organization. (2010). Identification and recognition of occupational diseases: Criteria for incorporating diseases in the ILO list of occupational diseases. *Occupational Safety and Health Series*, 74
- [10.] Kaluarachchi, K. P. S. P. (2004). Organizational Behaviour. 205-227.
- [11.] Kakkos, N. & Trivellas. (2011). Investigating the link between Motivation, Work Stress and Job performance: Evidence from the banking industry. *8th International Conference on Enterprise Systems, Accounting and Logistics* (8th ICESAL).
- [12.] National Institute of Mental Health. US Department of Health & Human Services.
- [13.] Perera, G. (2007). Psychological Investigation. Wathma Publisher, Dehivala.
- [14.] Perera, G. (2008). Tension, Trauma Counselling, Colombo-10: Sahasra Publishers. Colombo-10.
- [15.] Perera, G. (2011). Counselling Psychology (2nd ed). Sahasra Publishers. Colombo-10.
- [16.] Steples, W. D. (2003). How to win in life. Translated by Gamanchi, Sri Lanka. (Orginal work publication in 2003).
- [17.] Subasinghe, W. A. (1990). Social psychology. 79-121.
- [18.] Tennant, C. (2001). Work-related stress and depressive disorders. *Journal of Psychosomatic Research*, 51: 697– 704.
- [19.] Wallace, P. M. & Goldstein, J. H. (1997). An Introduction to Psychology.
- [20.] Wickramathunga, J. H. (2002). Psychological Counselling. Sadeepa Publisher, Colombo-08.



නුවන් වන්දරත්න



තදීජා නවරත්න



මධුජිකා කල්පනී



යොදෝ ගියන්ති



වතුරි නිරුපිකා



පියුම් කුමාරි